



රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රික පාලනය පිළිබඳ අමාත්‍යාංශය
 பொது நிர்வாக, உள்ளூராட்சி மற்றும் சனநாயக ஆட்சி பற்றிய அமைச்சு
 MINISTRY OF PUBLIC ADMINISTRATION, LOCAL GOVERNMENT AND DEMOCRATIC GOVERNANCE

ඒකාබද්ධ සේවා අංශය **இணைந்த சேவைகள் பிரிவு** **COMBINED SERVICES DIVISION**

නිදහස් වතුරගුය, කොළඹ 07, ශ්‍රී ලංකාව. சுதந்திரச் சதுக்கம், கொழும்பு 07, இலங்கை. Independence Square, Colombo 07, Sri Lanka

දුරකතනය: தொலைபேசி: (94) 011- 2694560 ෆැක්ස්: தொலைநகல்: (94) 011- 2692254 ඊ-මේල්: மின்னஞ்சல்: dgcs@pubad.gov.lk වෙබ් අඩවිය: இணைத்தளம்: www.pubad.gov.lk
 Telephone Fax E-mail Web Site

මගේ අංකය } எனது இல } My No } CS/Rec/Vacancies/2013	ඔබේ අංකය } உமது இல } Your No }	දිනය } திகதி } Date } 2015.07.14
--	--------------------------------------	--

සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත,

ඒකාබද්ධ සේවයේ සහ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන්ගේ
තොරතුරු හා පුරප්පාඩු රැස් කිරීම - 2015

මාගේ සමාංක හා 2014.06.27 දිනැති ලිපිය සහ ඒ සමඟ එවන ලද ආකෘති පත්‍ර හා බැඳේ.

02. ඒ අනුව එම ලිපියට අදාළව ඒකාබද්ධ සේවයේ හා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන්ගේ තොරතුරු සහ පුරප්පාඩු මා වෙත එවා ඇත්නම් ඒ සම්බන්ධ යාවත්කාලීන කරන ලද තොරතුරු නැවත මා වෙත යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලමි. එම ලිපිය මඟින් ඉල්ලා ඇති තොරතුරු මෙතෙක් මා වෙත එවා නැත්නම් හෝ අමාත්‍යාංශ වෙනස් කිරීම මත හෝ එම තොරතුරු වෙනස් වී ඇත්නම් ඉතා කඩිනමින් එම තොරතුරු මා වෙත යොමු කරන මෙන් ද දන්වා සිටිමි.
03. රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයට බඳවා ගැනීම් කටයුතු ඉදිරි සති කිහිපය තුළ සිදු කිරීමට නියමිත අතර එහි දී ප්‍රයෝජනවත් වන බැවින් මේ සමඟ ඇති Format II පුරවා එවීම සම්බන්ධයෙන් විශේෂ සහ කඩිනම් අවධානය යොමු කරන මෙන් කාරුණිකව දන්වමි.
04. පුරප්පාඩු තොරතුරු කඩිනමින් නොලදහොත් ඔබ අමාත්‍යාංශයේ පුරප්පාඩු නොමැති සේ සලකා ක්‍රියා කිරීමට සිදු විය හැකි බැවින් මේ සම්බන්ධව ඔබ දක්වන කඩිනම් සහයෝගය අගය කරමි. තොරතුරු එවීම සඳහා පහත ඊමේල් ලිපිනය හෝ ෆැක්ස් අංක භාවිතා කළ හැකිය. අදාළ ආකෘතිවල මෘදු පිටපත් (Format I හා Format II) මෙම අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් බාගත කර ගන්නා ලෙස ද ඉල්ලා සිටිමි.

Email- adcs-rec@pubad.gov.lk / Fax – 0112-688754 / 0112-692254

කේ.වී.පී.එම්.ජේ. ගමගේ
 ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්

